

I, II, III මට්ටම් - සිංහල/දෙමළ

ශ්‍රවණ කුසලතා ඇගයීම් පරීක්ෂණය සඳහා ප්‍රශ්න පත්‍ර සකස් වන ආකාරය

1 කොටස

එක් වාක්‍යයක් 02 වරක් බැගින් ශ්‍රවණයට අවස්ථාව සලසමින් වාක්‍ය 10ක් සිංහල/දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන අතර එය ඉතා හොඳින් ශ්‍රවණය කරමින් දී ඇති වරණයෙන් අක්ෂර වින්‍යාසය ආදී සියලු කරුණු නිවැරදිව එම වාක්‍යම සහිත පිළිතුර තෝරා යටින් ඉරක් ඇදිය යුතු ය.

උදා : දෙමළ - ශ්‍රවණය කිරීමට ලැබෙන වාක්‍ය - “நான் வீட்டுக்குபோறேன்”

පිළිතුර දී ඇති ආකාරය

ප්‍රශ්න අංකය පිළිතුරු 03ක් සහිත වරණය

01. 1)நான் வீட்டுக்குபோறேன்.2) நான் வீட்டுக்குபோறேன்.3) நான் வீட்டுக்குசேරේறேன்.

(නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් ඇදිය යුතු ආකාරය)

උදා: සිංහල -ශ්‍රවණය කිරීමට ලැබෙන වාක්‍ය - “මම ගෙදර යනවා.”

පිළිතුර දී ඇති ආකාරය

ප්‍රශ්න අංකය පිළිතුරු 03ක් සහිත වරණය

01. 1) මම ගෙදර යනවා.2) මම ගෙඳර යනවා.3) මම ගෙදර යමි.

(නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් ඇදිය යුතු ආකාරය)

2 කොටස

2:1: දෙමළ භාෂාවෙන් වාක්‍ය 05ක් ශ්‍රවණය සඳහා ලැබේ. එහිදී එක් වාක්‍යයක් දෙවරක් බැගින් ශ්‍රවණයට අවස්ථාව සලසන අතර එම වාක්‍ය සිංහල භාෂාවට පරිවර්තනය කර ලියූ පිළිතුරක් ඇත. එම පිළිතුර ව්‍යාකරණානුකූලව, නිවැරදි අක්ෂර වින්‍යාස සහිතව හා නිවැරදිව පරිවර්තනය කර ඇත්නම් හරි ලකුණ ද එසේ නොමැති නම් වැරදි ලකුණ ද යොදන්න.

උදා : ශ්‍රවණයට ලැබෙන වාක්‍ය - 01. “நான் சோறுசாப்பிட்டேன்.”

02. “நான்வீட்டுக்குபோறேன்.”

පිළිතුර දී ඇති ආකාරය - 01. මම බත් කෑවෙමි.√.....

02. මම ගෙදර ගියාX.....

2:2: සිංහල භාෂාවෙන් වාක්‍ය 05ක් ශ්‍රවණය සඳහා ලැබේ. එහිදී එක් වාක්‍යයක් දෙවරක් බැගින් ශ්‍රවණයට අවස්ථාව සලසන අතර එම වාක්‍ය දෙමළ භාෂාවට පරිවර්තනය කර ලියූ පිළිතුරක් ඇත. ව්‍යාකරණානුකූලව, නිවැරදි අක්ෂර වින්‍යාස සහිතව හා නිවැරදිව පරිවර්තනය කර ඇත්නම් හරි ලකුණ ද එසේ නොමැති නම් වැරදි ලකුණ ද යොදන්න.

උදා : ශ්‍රවණයට ලැබෙන වාක්‍ය - 01. “මම ගමට යනවා.”

02. “මම බත් කනවා.”

පිළිතුර දී ඇති ආකාරය - 01. நான் ஊருக்குபோறேன்.....√.....

02. நான் சோறுசாப்பிட்டேன்.....X.....

3 කොටස

සිංහල/දෙමළ භාෂාවෙන් සංවාදයක්, දේශනයක් හෝ කථාවක් වැනි දෙයක් ශ්‍රවණය කර ඒ ඇසුරින් අසන ප්‍රශ්න 10 කට පිළිතුරු ලිවීම. මෙම ප්‍රශ්න 10 හි හිස්තැන් පිරවීමට ප්‍රශ්න 05 ක් හා නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් ඇදීමට ප්‍රශ්න 05ක් ඇතුළත්ය.

කථන හැකියා ඇගයීමේ පරීක්ෂණය සඳහා ප්‍රශ්න පත්‍ර සකස් වන ආකාරය

1. තමා ගැන හැඳින්වීමක් (ලකුණු හිමි නොවේ)
2. දෙන ලද ඡේදයක් නිවැරදි උච්චාරණය සහිතව ශබ්ද නගා කියවීම.
3. දෙන ලද මාතෘකාවක් ඇසුරින් පරීක්ෂකවරයා සමඟ සංවාදයක් පැවැත්වීම.
4. තමාගේ රැකියා ක්ෂේත්‍රයට අදාල වන කරුණු සම්බන්ධව විස්තරයක් කිරීම හෝ පැහැදිලි කිරීමක් හෝ අසනු ලබන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමක් හෝ කළ යුතුය.

උදා : විභාග අපේක්ෂකයාගේ තනතුර හෙද නිලධාරී නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇසුරින් මෙම ප්‍රශ්නය ඉදිරිපත් වේ.

* මෙම සියලු කොටස්වලදී සංඛ්‍යා සම්බන්ධ ප්‍රශ්න ඉදිරිපත් විය හැකිය.